


කේරුල කාඩ්තාන අංශය

11 ගුරුගිය

08 තැපෑල : අයුර්මල දූෂ්චරිය



වාර විහාගවලට අපේක්ෂිත
අවස්ථා සම්බන්ධය
ලිහිල් බසින් ලිවීම
විවාර ප්‍රශ්න සඳහා ආදර්ශ පිළිතුරු

විද්‍යාලය ආචාර්ය
ලංකිරු දුරණුකුණු
0717042377 | 0779970906

08 පාඨම : අදුර්මල් දමනය : අවස්ථා සම්බන්ධය

01) "දිවස් ගිය සේ සුව දැ?"

.....

02) "රු මාගේ මගුල් අවී තිබුණා."

.....

03) "මහරජ, නො බව. මාගේ ගෙති කුමරෙක් උපන."

.....

04) "වික සොරකු බැවේන් කුම් කෙරෙයි? පිළිදෙශ උහු යෑ"

.....

05) "අවාර්යයා අමුව හා සසග ඇත්තේ යෑ සි බිඳු-පියමින."

.....

06) "මෙහි ඇසෙන දැයෙක් ඇති."

.....

07) "යටත්නි, මපුණ මා කෙරෙනි නො බිඳු-පියටියාව."

.....

08) "අප නො හදානා නම් තෙපි මැ පිරික්සා බලව"

.....

09) "ව් සේ වන්නා හා මට ලාභ පිරිහෙයි."

.....

10) "ශිල්පයට උපවාර නොකරන්නා එම නො ලෙයි, පුතැ"

.....

11) "මහරජ, තාගේ රට අවිගුලිමාල නම් සොරෙක් වී යෑ "

.....

12) "දැන් රජ ඔහු ගන්නට යෙයි. කුමක් කට යුත්තේ යෑ ?"

.....

13) "සොදුර, මම් යන්නට නො නිස්සෙමි."

.....

14) "මම මැ මපුණ ගෙන වමි."

.....

15) "මහතා, ව් මගට නො යා"

.....

16) "යමක්නු පලමු දිටිම් ද, ඔහු මරා ගණන් සපුරාමි."

.....

17) "මෙ මහතා විකලු වැ මා අනිහවම්න් මෙන් වියි."

18) "මම පූර්වයෙහි දිවෙන ඇතුන් ලුහුබඳ ගනීම් මෑ යැ ."

19) "මම සිටියෙමි. තො ද සිට ."

20) "තො කිසේ සිටියෙහි ? මම් කිසේ නො සිටියෙමි ?"

21) "මෙ මහාමායා ලෙවිය පූතු සිද්ධීන් මහතාරජනු ගේ ගේජනා යැ ."

22) "ඉදින් මට පරාජය වී නම්, සල්හු වැ පලායෙමි ."

23) "කිම, මහරජ, තට බ්‍රිමිසර මහරජ කුපිත වියැ නො ?"

24) "වහන්සේ මට දැනැවී රජ කෙනෙක් ඇත්තානු නො වෙති ."

25) "වහන්සේ, ඇප් උන් වදුමින. දුටු කලැ භුනස්නේන් නැගෙමින ."

26) "ව් දුසිල් පවිචි නට මේ බඳු සිලස්‍යමයෙක් කොහි වෙ දැ ?"

27) "රජ ගත, ඇපි පලා ආවාමො දුවි ලදුමින ."

28) "මහරජ තුන් සිවුරු සහිර ඇති ."

29) "අන්සි යමින, බොහෝ කාර්යය ඇත්තමින ."

30) "සැවැන් නුවරු කෙනෙකි අනර සිගනුයෙම් මූසිගර්හ මාගමක දුටිමි ."

31) "මා විසින් බොහෝ සත්හු දැනැ මරන ලදන ."

32) "ඩාන්මණාය, අධිවාසනා කරා, ඩාන්මණාය, අධිවාසනා කරා ."

08 පාඨම : අගුල්මල් දමනය : අවබෝධය පූර්ණ

• පහත ගදු පාඨ කියවා ඇසා ඇති පූර්ණවලට කෙටි පිළිතුරු සපයන්න.

(i) "මහ වියපත් කළේහ මවිපියෙක ශිල්ප උගෙන්හට තක්සල නුවර නගා යවුහ. හේ ධර්මාන්තේවාසික වැ ශිල්ප උගෙන්හ. විෂ්සපනෑ, කී කී දුයක් වහා සපයයි, මන වධින නියායෙන් හැසිරෙයි. පෙම් වධින නියායෙන් බෙනෙයි. සෙසු දරුවෙවා පිටත වූහු."

අ) මෙහි සඳහන් මවිපියන් නම් කරන්න.

ආ) අංකිත පද්ධත අර්ථ පැහැදිලි කරන්න.

(ii) "පෙරවරු සුරත් මහ පත්‍රල් හැදැ පෙරවි නුවර වැදැ වළඳා වෙනෙර ගොස් ඔවුහට සංගුහ කටුවේ වැ දෙවිරමින් තික්මැ අධ්‍යන් මත පිළිපන්නු."

අ) මෙහි සඳහන් පරිදි බුදු රජාතාන් වහන්සේ දෙවිරම් විභාරයෙන් පිටත් වීමට පෙර සිදු කළ කටයුතු දෙකක් සඳහන් කරන්න.

ආ) අංකිත පද්ධත අර්ථ පැහැදිලි කරන්න.

(iii) "මහතා, වී මගට නො යා. වී මගේ අගුල්මල් නම් සොරකැ, දුරෙණා, මෙහෙ මුඩි අත් ඇත්තේ යැ, සතුන් කෙරෙහි කුලීණු නැත්තේ යැ, ගම් නොගම් කෙලේ, නියම් ගම් නොතියමිගම් කෙලේ, දහවු නොදනවු කෙලේ, මිනිසුන් මර මරා ඇගිලි විදැ මාලා කොට් ධරයි."

අ) මේ ආකාරයෙන් බුදුරඳන්ට අනතුරු ඇගෙවූ පුද්ගලයන් වර්ග දෙකක් නම් කරන්න.

ආ) අංකිත පද්ධත අර්ථ පැහැදිලි කරන්න.

(iv) "සොර ක්ලාන්ත වී යැ. මියෙනි කෙළ සිදි නියෙ. ගේරයෙන් ස්වේච්ඡා බස්සි. වී කළු අගුල්මල් සොර විස්මිත වැ 'මම පූර්වයෙහි දිවෙන ඇතුන් ලුහුබැඳ ගනීම් මැ යැ. අසුන් ලුහුබැඳ ගනීම් මැ යැ. රට ලුහුබැඳ ගනීම් මැ යැ.'

අ) මේ ආකාරයෙන් අගුල්මල් සොරන්ගේ මවිතයට හේතු වූ කරනු කුමක් ද ?

ආ) අංකිත පද්ධත අර්ථ පැහැදිලි කරන්න.

(v) "වී විගස ගිහි වෙස් අනුරූධින් වී යැ. මහතා වෙස් පහනු වී යැ. සෑද්ධීමය පා සිවුරු ගේරයෙහි ප්‍රතිමත්ත වී යැ. හේ මැ ඕ හට පැවිත් වී යැ. හේ මැ ලපසපන්කම් වී යැ. විහිතික්ෂාභාවයෙන් ලපසපන්නාහට සරුන්ගේ ලපසපන්කම් ඇත්තේ නො වෙයි."

අ) මෙහි සඳහන් තැනෙත්තාට සෑද්ධීමය පා සිවුරු ලැබුණ් පෙර ආත්මයක කරන ලද කුමන ක්‍රියාවක් නිසා ද ?

ආ) අංකිත පද්ධත අර්ථ පැහැදිලි කරන්න.

(vi) "ව්‍ය කළේහි රජ මහ ජනාගේ ගිතිරෝයෙන් 'මා මැ ශිය මැනැටි. ඉදින් සොර හට පරාජය වී නම්, මුහු බැඳු ගන්ම්. ඉදින් මට පරාජය වී නම්, සුල්තු වැපලායම්' පහ්සියයක් අසුන් සඳා ගෙනැ සිව්‍යරග සෙනාග ගෙනැ සැවැන් නුවරින් තික්මැ සොරැ කෙරේ ඩිර සිනින් තොයාටි වූයේ ද ගරහනු බියෙන් යනුයේ..."

(අ) මෙයේ සිතු රජතුමාගේ නම සහ ඉන්පසු ඔහු ගමන් කළ ස්ථානයෙහි නම ලියන්න.

(ආ) ඉරි ඇදි පද්ධතිය අර්ථ සපයන්න.

(vii) "මහ තෙරනු සරණවක් හඳුනුදු කෙතෙන්ස්සක් බතු දු නො ලැබේති. අහරන් ක්ලාන්ත වෙති. අහර නො බඛන්නාහු 'නුවර නම් සර්වසාධාරණ යැ' සි නුවරට වැඩිති. යම් බෞරකින් වන්නු ද, එහි මිනිස්නු 'අගුල්මල් අය' සි කළ දහස් බිඳීමින් පලත්."

(අ) අගුල්මල් තෙරැන් පළමුවෙන් ම ජිවු සිගාවැචියේ කොහි ද ?

(ආ) ඉරි ඇදි පද්ධතිය අර්ථ සපයන්න.

(viii) "'වහන්සේ, සැවැන් නුවර කෙතෙනිස් අහර සිගනුයෙම් මුඩිගර්හ මාගමක දිවීම්. ඇය විදුනා දුක් මට නුරුස්සී' කිහි. 'විසේ බැවින් තො ඇය කරා ගොස් 'මා උපන් තැන් පටන් ගෙනැ දැනැ සතක්නු දිවී නො ගැලැවී නම් වි සකින් තිර ද ගබට දු සෙන් වෙවයි' සක් කරා' සි ව්‍යාප්‍රා."

(අ) මෙයින් පසු අගුල්මල් තෙරැන් බුදු රඳුන්ට පවතා සිරියේ කුමක් ද ?

(ආ) අංකිත පද්ධතිය අර්ථ පැහැදිලි කරන්න.

(ix) "මරණ බියෙන් වලඹ්නා පරිදි දු, අත් පා සපන පරිදි දු, ආපාතයට වියි. ඔහු විපිළිසර ඇති වැ භුත් තැනින් නැගි යෙති. වියින් බුදුනු ඔවුනට වී පානය අඩ්බොහාරික කොට්ට 'වි සෙ වන්නා භා මේ විදුර්භනා වඩා රාත් බවි ගන්නි' සි පැවිත වූ තැන් මුල් කොට් අර්යජාතින් සත්‍යාත්‍යා කැරුවුනු."

(අ) මෙති සඳහන් තැනැත්තා හට සිතිපත් වූයේ කවර සිදුවීමක් ද ?

(ආ) අංකිත පද්ධතිය අර්ථ පැහැදිලි කරන්න.

(x) "මහතෙරැන් කෙතෙනිස් අහර සිගන්නට නුවර වන් කළේහි කපුව බලු ආදින් තෙරනා සඳහා වටා හීසනක් පමණු තහ්නි යම් කවර දිකාභාගයෙන් දමා-ඥ දුඩු පහනු හකුරු අවශ්‍ය මහතෙරැන් මැ වෙර හෙයි. ඔහු මහසම් සිදී ඇට දක්වා බුන් ඉයින් ලේ වගුරුවම්න් බුන් පා ඇති වැ තිනු ඇ."

(අ) බුදුන් වහන්සේ ප්‍රකාශ කළ වෙක අගුල්මල් තෙරැන් මෙවැනි අත්දැකීමකට මුහුණා දුන්නේ කුමන හේතුවක් නිසාද ?

(ආ) ඉරි ඇදි පද්ධතිය අර්ථ සපයන්න.

08 ପାଦିତ : ଅର୍ଦ୍ଧମର୍ଦ୍ଦ ମନ୍ୟ : ଲିଲାର ପ୍ରକ୍ଷେତ୍ର ସଦ୍ବୁଦ୍ଧି ଆଦ୍ୱର୍ତ୍ତ ପିଲିତୁର୍ଗ

විචාර ප්‍රශ්න අංක 01

අභිජනක දරයනු ලැබේමරුවක් වූයේ කවිර ජේතු නිසා දැ සේ නිදහස් තුනක් වන් දෙමීන් පැහැදිලි කරන්න.

පොලෙන්තර සාහිතය අවධියේ දී රුරුත්තෙශ් පැඩිවරකා වීසින් බුදුරජාණන් වහන්සේගේ 'පූරිස දම්ම සාරථී' නම් බුදු ගුණය පාදක කොට ගිත්මන් රාවනු කරන ලද 'අමාවතුර' නම් කැටියෙහි දැක්වෙන 'අගුමල් දමනා' නම් පරිවිෂේෂයෙහි විස්තර කෙරෙන්නේ බුදු රුදුන් අංගුම්ලාව නම් දුරක්තු සොරා ව දුමනය කළ ආකාරයයි.

කොශොල් රජුගේ න්‍රාග නම් පුරෝගිත බෙලනුට දාව මත්තානි නම් බැමෑනියට ප්‍රතකු උපදින්හේ කොරන් උපදින නැකතකිනි. පසු ව 'අංගුලිමාල' නම්න් ප්‍රකිද්ධ වියේ 'අභිජක' යයි නම් මැද මේ දුරුවා ය. සොර නැකතකින් උපන් මෙම දුරුවාව රජුගේ අවසරය ඇතිව හඳු වඩා ගැනීමට තීරණය කරයි. මත අනාගතයේ දී දුරුවා සොරකු වන ධව දැන දැනත් ඔහුව අත් නො හරර දුරුවා ව ඕ ඕල්පය ඉගෙනුම සඳහා දිසාපාමොක් ආවාරන් වෙත යටත්හේ ද ඇතැම් විට ඕල්පය උගෙන සොරකම්න් වැපකෙනැයි සිතා විය නැකි ය.

“இனு வியப்பு கல்லெி மலிவியே கீல்ப ருகங்கள் நக்கலூ நூற்று நடா ஈவின. ஹே விரமான்தேவுகீக வர கீல்ப ருகங்கீ. வத்சப்பநா, கீ கீ டூயைக் வஹ சுபாயே, மந விசிந தியாயேங் ஹக்கீரேயே, பேசு விசிந தியாயேங் செனோயே. சேக் டர்ஜவே கிரின் வுக்.”

අහිංසක මානවතා නොබේ කළයින් ම උස්සාපාමොක් ආචාර්යන්ගේ සිත දිනාගත් දෙපාලම ශ්‍රීඹය බවට පත් විය. සිහුගේ දැනුම, භාසිරීම භා තිය කළාපය ගුරුවරයාගේ දැඩි සෙනෙහස සිහු වෙත ලැබේමට හේතුවක් විය. මෙම නිසා ම අහිංසක අගෙකක් ශ්‍රීඹයන්ගේ දැඩි රේඛ්‍යවලට හේතු විය. අහිංසක මෙන් වීමට උත්සාහ නො කොට එවුටු අහිංසක හර බොරු වේදනා නගා ගුරුවරයාගේ සිතෙහි අහිංසක කෙරෙහි පැවති දැඩි සෙනෙහස දැඩි වෙටරයකට පෙරීමට කරුණතු කළය.

“‘කුමක් කරමින් ?’ සේ ‘අවලටයා අමුවහා මා සහය ඇත්තෙක යැ සේ ධිඳු පියමින්.’ සේ බැංතු ගෙනැ තුන් රැසක් වැඩම් ඇතැම් කෙනෙක් ආවලටයා කරා ව්‍යුත් වරදු සිටියාතු.”

අහිංසක වෝදුනා ලබන්නේ බරපතල කරුණුක් සම්බන්ධයෙනි. වනත්ම ආචාර්යවරයාගේ බැංඩ සමර හෙතෙම අයටා සම්බන්ධයක් ඇතැයි තියා ය. එහි දියුසාලමාක් ආචාර්යවරයා පවත්වා හැසෙරන්නේ අවචාරන් බැවින් යුතු ව ය. කරුණු හරහාටි නො විමසා අහිංසක ව මැරිමට හෙතෙම පෙන්නේ කළේ ය. මෙම වාතාවරණය ද අහිංසක, උරුණු මිශ්‍රමටවක් වීමට දැක්වා බලපෑම් ය.

ගුරුවැබරයාගේ වැරදි පෙනුම් වෙතින් මත අභිජනක ගොමු වන්නේ තොමගය ය. ගුරුවැබරයා අවසිංහ වන්නේ අභිජනක එවා මත්තු සාකච්ඡාව විසින් අභිජනකයාගේ පිටතය ද කිරීමේ හෝ අතින් විනාශ වීමට කටයුතු යොදීමට ය. තමා මේ සිද්ධිමට යන්නේ තො කිරීම් දෙකක් බව අවබෝධ කර දීමට අභිජනක හට තිසිවත්ත් සිටියේ නැති.

“‘କୁଳେପାତ୍ର ରପବୀର ନୋକରନ୍ତିଙ୍କ ଲିଲ ନୋ ଦେଇ ପ୍ରତିବା’ ଦି କିମ୍ବା ହେ ପାଞ୍ଚୁବୀରୁଦ୍ଧ ଯେହାର ଆପାରାଯ୍ୟ ବିଶେଷ ଅରିଯାର ବିଶେଷ ଅରିଯାର ଲଦୁଣ୍ଡ ଅରିଲି ମଦିଶେଖିଲୁ ଅରିଲିଯେଣ୍ଟ ତିକ୍ରିଲେନ ତନ୍ତ୍ରିଲୁ କିମ୍ବା ମିକ୍କବୁନ୍ତ ମରାଇ. ତିକ୍ରି ଆ କିମ୍ବା ଅରିଦିଲୁକୁ ନୋ ଗନ୍ତିଲି.”

අහිංසක මේ සඳහා මුල දී අකමතේ ව්‍යවත් ගුරුවරයාගේ සාවද්‍ය අර්ථ දැක්වීම මත හෙතෙම ගුරුවරයාගේ අනු කඩ කිරීමට හෝ හැකිව ගුරුවරයා කෙරෙහි විශ්වාසයෙහි සුතුව් මැයිරුමට පරින් ගත්තේ ය. සිදු වූයේ අහිංසක මිය යාම වෙනුවට දහස් ගණන් මුහුණ ප්‍රවීත සංඛ්‍යාරයයි. උතුරු කොසෝල් රට ජනතාගේ විඳුනෙනු ජන ප්‍රවීතය පත්‍ර අවුල් වියවුල් කර රුපුගේ සිට සැම ලෙසා උක්වා මහත් පිතියකට පත් කරව එරුණු ගණුයේ මිතිමරදවක බිජිවීම ය.

“‘කල් යන් යන් ගෙවුණ තො දත්. විසකින් ඇගලි කපා ගෙහෙ තබයි. තමු තඹ තනේ ඇගලි නයිසි. වි නයිනා ලෙස උදා පැහැදිලි විද මාව කොටු දීරි ය. වයින් හෝ ‘ස්නෑග්ලිමාට’ නම් යයි.”

බෛරු වේද්දනා, අස්ථිය සැකය, අව්චාරවත් බව, පුද්ගල රීරූපකාව, තොමනා පෙළඳුවීම් ආදි කරුණු ගේතුවෙන් ඇතිංසික නම් උරුවා මුතු උරුණු මිනිමලරුවකාගේ තත්ත්වයට පත්වීමට සිදු ව බව මෙයින් පැපර පෙන්වා දිය හැකි ය.

විවාර ප්‍රශ්න අංක 02

ଅମ୍ବାଳକୁ ରେ ହୁଏତୁ ହୁଏତୁ କେବେଳିଯ ନିଯମିତ ପାବିଲ କୋରିଙ୍ଗ ଅକ୍ଷୟରଙ୍କ ନିଜଙ୍କଙ୍କ କଣିକାରେ ଲିମକନ୍ଦିନୀ.

ගුරුවෙන් විසින් විරෝධීත අමාවතුර නම් පුරාතන සාහිතය ග්‍රන්ථය පොලුහුන්තරු ගුරුයට අයත් වූවකි. බුද්ධුන්ගේ පුරිසඳම්මසාරී යන බුදු ගණනා තේමා කරගත් මෙම කෘතියේ ‘අගුල්මල් දමනා’ පරවිශේදයෙන් දැක්වෙන්නේ බුදුන් වහන්සේ අති උරුණු ව ප්‍රංශුලුව සොරා ව මෙනෙය කළ ආකාරයයි.

මෙම පරිවිෂේෂය සඳහා ගුරුත්වාගැනීමේන් පාදක කොට ගෙන ඇත්තේ මල්කයිම නිකායේ වින අංගුඩිමාල සූත්‍රය්, අංගුඩිමාල සූත්‍ර පාලි අටුවා කතාවන් (පපක්ස්ට සූත්‍රය් අධිකතා) යන පාලි මූලාශ්‍රයන් ය. වෙතෙන්, 'නොවියෙන් තුදී ජනත් සඳහා සිය දිසින් මා විසින් සැබැවින් දක්වනු ලැබේ.' යනුවෙන් අමාවතුර ගන්පිය ආරම්භයේ කරන සඳහනින් කතුවරයාගේ අර්ථාත් වී ඇත්තේ පාලි සංස්කෘත පිළිබඳ මතා ලැහැ ගුරුත්වාමක් නො තිබුණු සාමාන්‍ය ජනතාව සඳහා වුදුත්ව විසින්ට කොට සිම බව අපට පැහැදිලි ය. විභැංචින් ගුරුත්වාගැනීමේ තම කිහිපය රැවනා කිරීම සඳහා භාවිත කොට ඇත්තේ විවකට පොලෝන්නරු යුගයේ පැවති සංස්කෘත මිශ්‍රිත කරනු කියේර භාෂා ගෙෂේර වෙනුවට අනුරාධපුර යුගයේ භාවිත පාලි බස් වහරට අනුගත වූ බස් වනරක්. කොට වාක්‍ය යෙදීම මඟින් සංස්කෘතින්හාට ද සිංහී ගණය ද යෙතු ගැනීමට ද කතුවරයා තිබෙන තුරු පැන.

"සොර ක්ලාන්ත වියැ. මියෙහි කෙළ සිදු තියේ. ගෝරයෙන් ස්වේඳ බස්සි."

"සොර ද වී සමාහි දුබහොජනයෙනුද, දුක්බසෙයනයෙනුද උකටම් වී."

"කිම මහරජ, තට ඩ්මිසර රජ කුපිත වියැ හො ? විසාලා මහනුවර විසි ලිවිජ්‍ය රජනු කුපිත වූහ හො ? සෙසු ප්‍රතිපත්‍ය රජ කෙහෙන් කුපිත වූහ හො ? සි ව්‍යාප හැ."

ඡුතනයේ යෙදෙන ප්‍රශ්නාර්ථයේ 'ද' නිපාතය වෙනුවට මෙම හාජා රිතියේ යෙදෙනුයේ 'හො' නිපාතයයි. වෑමෙන් ම පුරාණ සිංහලයෙහි පැවති ඇ' කාරය ද, ප්‍රතිපත්ත හල් කිරීම් ද ඇතැම් වදන්වල මහපාණා යෙදීම ද ගුරුත්වාම්ගේ ලේඛන ගෙවුමෙහි නිඩු ව ම දැකිය හැකි ය.

"ඇගුලි ව්‍යු මාලා කොට ධිරියැ."

"ප්‍රතා ය හො හෙන්නානු පිටි පෑ සිටුති."

"වහන්සේ, ප්‍රශ්න් ගුන් ව්‍යුමිහ."

"වි දුසිල් ප්‍රවීරි හට මෙබදු සීලකෘතයමයෙක් කොහි වේදා"

ඩුද සිරත ව්‍යුත්තාවට හඳුකර ගැනීමේ ද ගුරුත්වාම්ගේ අනවශ්‍ය පරිදි උපමා අමංකරණ ආදිය ගොඹ ගැනීම සිදු නො කරති. විහෙන් අවශ්‍ය ම තැන්ති පමණක් යෙදුතු උපමා කිහිපයක් දැකිය හැකි ය.

"වි සස්තෙපුල් හා සමග ඩබරායෙන් ගුල් දියක් සෙයින් දරු නික්මිනි."

"මහපොලුව නැගි නැගි බස්නා රාල සෙයින් ඔහු ඇරු බහ බහා සිටිවයි."

ගුරුත්වාම්ගේ හාජා ගෙවුමෙහි දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් නම් ප්‍රසාද ගුණය යක ගැනීම්හේ සරල ව පුබාව්ධියෙන් යුත්ත ව සිදුකරන විස්තර දැක්වීමයි. අංගුලිමාල නම් දුරුතු සොරාගේ ස්වභාවය කිප තැනක ම සංක්ෂිප්ත වැකි මගින් ඉදිරිපත් කොට නිඩුම රේඛි පිළුවනයි. විය ගුවනාය කරන සැදැහැනියන් හට අංගුලිමාලගේ දුරුතු බව, හයුණකර බව මැවි පෙහෙන්නාක් බඳු ය.

"මහතු, වි මගට නො යා. වි මග අඟුල්මල් නම් සොරකෑ, දුරුතු, මෙහෙමුඩු අත් ඇත්තේ ය, සතුන් කෙරෙහි කුවතු නැත්තේ ය, ගම් නොගම් කෙපෙ, නියම් ගම් නොනියමිගම් කෙපෙ, දහව් නොදුන්වී කෙපෙ, මිනිසුන් මර මරා ඇගුලි ව්‍යු මාලා කොට ධිරියැ."

විසේ ම ඇතැම් තැනෙක අවස්ථා නිර්පතනය කොට ඇත්තේ ගුවකයන්ගේ මුවගට සිනහා නැගෙනු පරිද්දෙන් ය. දෙවිරම් වෙහෙසේ දී අංගුලිමාල තෙරුන් දැක කොසොල් රජුගේ සිවි රාග සේනා රජුන් ද හැර දමා පාල සිය අවස්ථාව ද, සැවැත් තුවර වැසියන් පිළිසිගා වැඩි අඟුල්මල් තෙරුන් දැක ධියපත් ව තම කළගෙයි පවා බේඛිම්හේ පාල සිය අවස්ථාව ද මිට කුදීම නිදුත් ය. වීම අවස්ථා නාට්‍යනුසාරයන් ගුවක මහසෙන් මැවි පෙහෙන ආකාරයන් සිංහී බෙන් යුතු ව ඉදිරිපත් කිරීමට කතුවරය සමත් ව ඇත.

"තුවු මහපතනය බිඟ පැත්වා කඩු පළග දමා-පියා ඒ ඒ දැකායෙහි හි පාල තුවර වැදා දෙර පියා-ලා අගුල් ගෙනා අව්ලුව නැගි බලම්න් සිටියානු 'අඟුල්මල් සොර 'රජ මා කරා වි' යනු දැනා පළමු අවුදු දෙවිරම්හුන්හේ ය. රජ රජ, ඇපි පාල අවාමො දැව් ලදුම් හැ සි තුනු"

ගුවකයාගේ කුතුහලය වැඩි දියතු වින පරිදි තම කතා විස්තුව ඉදිරිපත් කිරීම සඳහා ගුරුත්වාම්හේ ඇතැම් තැනෙක භාවිතයට ගනු ලැබ ඇත්තේ ප්‍රශ්නෙහිරා කුම වේදයකි. කිසියම් අවස්ථාවක්, කරුණාක් පිළිබඳව ගුවක සිහෙහි කුතුහලයක් නැගෙන හැට විශේක ම, "කිසේ ය ය යන්", "කුමක් සිතා දියෙ යන්", "කිම හො" ආදි වශයන් තවපුරටත් සිදු කරන ලබන පැහැදිලි කිරීම මෙහි දී දැකිය හැකි ය.

ආධ්‍යත්ම රාවා පවා සරල රිතියකට අනුව යෙදෙනු ද දැකිය හැකි ය. ඇතැම් තැන් කතා ව්‍යාහාරයට පවා සම්පාදනය වැනියේ", "ව්‍යාපු", "වැඩියෙ", "කොයි පුන්හෙනි ? කොයට ඕයෙහි ?", "නො දැක ගෙට ඕයා", "ප්‍රසිව කළා", "සෙන් වී", "පතානට ද වෙ" ආදිය ව්‍යාපු තැන් කිහිපයකි. තව ද ඇතැම් සංවාද ගුතන බස් වහරට ද බොහෝ සෙයින් සම්පාදනය විම මැවි තැන් කිහිපයකි.

"නොප පිය කවර ? මවි කවර ?"

"අභ්‍යවයරය ය ! වහන්සේ, අත්හුත ය ! වහන්සේ,"

"අඇපි ය මින, බොහෝ කාර්යය ඇත්තේමිහ."

"වහන්සේ, දුනීම්. බොහෝ දරු ධිමිලුන් ඇත්තේමි. මට දැව් දෙව්."

දේකාකාරී දේශනා විලාසයන් මිලෙනු වස් ගැඩි රජය දැනුව්මට ගත් උත්සාහයන් කිහිපයක් ම මෙහි දී අපට දැකිය හැකි ය.

"අඇය භා ඔහු සසග ඇත්තේ සෙ ය දි බිංදු ඔහු මරම් සිති."

"....වැදා ඇවිදු නො දැක ගෙට ඕයා."

"ගම් නොගම් කෙපෙ, නියම් ගම් නොනියම් ගම් කෙපෙ, දහව් නොදුන්වී කෙපෙ...."

මේ අයුරන් බලන කර ප්‍රසාද ගුණයන් පරුපුරානා විත්ත රාජ පතනය වන සරල, ප්‍රානුවත් බස් වහරක් නැතෙහෙත් භාජා ගෙවුමෙහි අනුගමන කරමින් බුද්ධි වර්තනය ගුවකය භමුවට ගෙන එමට ගුරුත්වාම් පැඩ්වරය දරා ඇත් උත්සාහය ප්‍රශ්නෙන් මට්ටමක පවතින බව ඉහත උත්සාහරණ අනුසාරයන් අපට ප්‍රකාශ කළ හැකි ය.

විචාර ප්‍රශ්න අංක 03

අපරාධකරුවන්ගේ තියාකාරීත්වය ජන පිටතය අඩු කරන ආකාරය අංගුලම්මාල දමනය ඇසුරින් සාකච්ඡා කරන්න.

පොලේන්තර සාක්තිත යුගයේ දී ගුරුටලුවෙන්ම පැවතිරය විසින් බුදුරජාතාන් වහන්සේගේ 'පුරිස දුම් සාරලී' නම් උතුම් බුදු ගුණය පාදක කොට ගෙනිමන් රෝත් 'අමාවතුර' නම් කෘතියෙහි දැක්වෙන 'අගුල්මල් දමනු' නම් පරිවිශේදයෙන් බුදු රුපන් අංගුලිමාල නම් දුරකුණු සොරා ව් දමනය කළ ආකාරය විසින්තර කෙරේ.

දිසාපාමොක් ඇසුරන්ගේ වැරදි පෙළඳවීම මත නො මත ගිය අහිංසක නම් මානවකයා අවසානයේ දී පෙරලෙන්හේ ලේ පිපාසිත දුරෙනු තත්ත්වයකට ය. මෙහිසුන් දැක්කා මැරිම තම ගුරුවරයාට හා උගත් ශේෂයයට කරනු ලබන උපවාරයක් යැයි සිතා වහාන්තරය, මෙහිසුන් මැරිමේ අධ්‍යාපනයක් කර ගත් පෙනෙම ප්‍රමාදයන් සමඟ වහාන්තරය වෙත ගෙන් කළේ ය.

“හේ පක්දුවායුද ගෙනැ ආචාර්ය වඟලු අවධිය වැනු තත්ත්ව අට් මධ්‍යයෙහිද අව්‍යාප්‍ය නික්මෙන තත්ත්ව සිරු මුහුසුන් මරයි. ප්‍රා ඇ කිසි අයිතියක් තොගන්ත්.”

ඉහත උදාහරණය කිය පාන්නේ අංගුලීමාල නම් පපරාධකර සැලුප්පිස්හගතව මිනිසුන් මැරිම සිදු කළ ආකාරය සි. වනාන්තරය වනාන්ත ගැමි ජනනාවගේ ප්‍රධාන යැපුම් මධ්‍යස්ථානයකි. ගැමි ජනය තමන්ගේ තොයෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට වනාන්තරය වෙත ගෙන් කරති. ආහාර, දුර, මාන්ද ආදී මූලික දැ සැපිරැණේ මහා වනාන්තරයෙන්. අංගුලීමාල ව්‍ය ප්‍රධානතම ස්ථානය ආක්‍රමණය කිරීමෙන් සිදුවයේ ව්‍ය මැගින් යැපුණු සාමාන්‍ය ජනනාවගේ ජ්‍යෙෂ්ඨ යැයු සහමුලින් ම ඇව්ල් වියවල් තත්ත්වයට පත් වීම ය.

"හෙ නැම අරණුනයෙහි හසර නැති කෙලේ. දර පාල සඳහා වල් ගන්නාගැනීම් නැති. රෝ මෙට විදුල පසින් පැවතාර ලෙර ගෙවූ පියා විනි හොතුවන් මරා පියා විකෙකා යි, දෙකෙකා යි ගණු ගෙන යෙයි.

කතුවරයා සඳහන් කරන්නේ අංගුලිමාලයේ ත්‍රිකාකුරිත්වයට මුහුණු දීමට අපොහොසත් ව, මරණ බිඳීට පත් ගැමී ජනය වහාන්තරය වෙත යාම සහභාලිත් ම නවතා දැමු බව ය. වහාන්තරය මිනිසුන්ගේන් තොර වූ විට, අංගුලිමාල තම ර්ලය මෙහෙයුම අංගමිත කළේ ගැමී ජනයාගේ ව්‍යාස්ථාන වන ගම්වලින් ය. අංගුලිමාල රාත්‍රී කාලයේ දී ගමට පැන, දොරවල් ගලවා රාත්‍රී නින්දේ පස වූ ගැමී ජනයා මරා, තම මෙහෙයුම තව තවත් ඉදිරියට ගෙන ගෙයේ ය.

අංගුලීමාල ගෙම්මාන වෙත කඩා වැදුණු අවස්ථාවෙහි, ගම්වැසියේ තම පිටතාර්ක්නාව පිතිස ගම් අතහැර අර්ධ නාගරික ගෙම්මාන වෙතට ගියය. අනාප්පාවයට පත් සංකුලත්කියන් විශාල පිරිසක් නියමි ගම් තුළට වැදුණු විට වම ගෙම්මානවල ද සාමාන්‍ය ජන පිටතයට බාධා එළුළ වන බව අමුතුවෙන් තිබ මහා තො වේ. අංගුලීමාලය ඒ වෙත ද කඩා පතින්තර වූ කළ වහි වැසියේ අර්ධ නාගරික ගෙම්මාන ද අත්හාර දීමා ගොස් විශාල කොසොල් රට අනුගරය වූ සඳවාත් නුවරට යැමුව තීරණය කිරීමෙන් ද සිදුවියේ අසර්තා ජනයාගේ පිටත අවශ්‍යතා අවලට පත්වීම ය. රාජ්‍යාච්‍යානයෙහි රස් වූ මහා ජනය වෙත පා ඔවුන් ගෙවන සූප්‍රදු නිඛනස් පිටතය යැමු ඔවුන් හට ලබා දෙන මෙන් ඉල්ලම්න් තමන්ට සිදු ව ඇති මහත් ව්‍යසනය කොසොල් රජු හට පවසම්න් භාඩිහ, වැළප්‍රාන්ය.

අංශුලිමාල නම් දරුණු මිනිමරටව බුදුරුදුන්ගේ බලයෙන් තම දරුණු තියා කළපය අත්හර දමනය වී බුදුන් කෙරෙහි පැවැසු ව ගහමගට පිය නැතුවත් ඔහුගේ පෙර පැවත් අපරාධකාර ස්වර්යපය මිනිඩුන් තුළ විසේ ම පැවත් බැව්, අංශුලිමාල තෙරෙන් පිඩිසියා වැඩිම සඳහා ක්‍රත්මවිවරට සහ නවටර වැඩිය කර ඇත්වින්හාට සිය වන කිටක අත්හැම්වින් පත්‍රසක්ෂ වේ.

“මහ තෙරඹු බුලගම් සිගන්හාට රිය කළු මතිස්හු ඕවුන් දැකැ වෙවුලත් මැ ය. පළත් මැ ය. තොරපියා ලත් මැ ය. ඇතැම්හු අයුර්මල් නම අසම්පෑ පළා විවෘත හෝ විදිත්. ගෙට වැදු තොරපියා-ලා අඩුව් හෝ ගෙන්ත්. පළා යා හෝ හෙන්නාහ පිටි පෑ සිටිනි....”

දුරුණු අපරාධකරවෙකු සම්බන්ධයෙන් සාමාන්‍ය ජන විභාගයට මූල්‍ය බැස ගත් සමාජ පිළිකාවක් හැති කර දැමීමේ ලෙහෙසි පහසු කටයුත්තක් හෝ වේ. ඒ නිසා ම අගුල්මල් තෙරෙන් විභින් දැක්න ජනය පෙර සේ ම නිස් ඉ ඉ අත පලා දුවති. දුටු සැතින් ධියෙන් වෙවුලන්නට පරින් ගෙති. සැරාග්‍ය සිට කර මුදුරුවලින් පහර දෙති. අගුල්මල් සොර අතින් මිය යිය තම නස්සියන් පිළිඳු වේදාකාවන් වීම ගම් විසියන්ගේ සිත්වලින් වික ද්‍රිසකින් හැසී යා ද ? වින්තරා ආකාරයෙකින් මෙම තත්ත්වය ද ඕවුන්ගේ ජන පිරිතය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට සැලකිය යත කුලයේ ගෙන ව ඕවට කුම්ම නිස්සන්නි.

මෙම අයුරුන් බලන කළ අංගුලීමාල විරෝධයෙන් සංකේතවත් වන දුරක්ෂා අපරාධකරුවන්ගේ ක්‍රියා කළාපය මගින් සාමාන්‍ය ජන ජීවිතය ඇඟිල කරවන්නට ලැබූ විනු බව හෙත සඳහන් කරයි මෙහි පෙන්වා දිය පැක්සි ය.